

Minna no nihongo lesson 07

පාඩම 07

- ❖ きります (切ります) - කපනවා - To cut
- ❖ おくります (送ります) - තැපෑලෙන් යවනවා / එවනවා - To send
- ❖ あげます - ලබා දෙනවා - To give
- ❖ もらいます - ලැබෙනවා - To receive
- ❖ かします (貸します) - ණයට හෝ තාවකාලිකව දෙනවා - To lend
- ❖ かります (借ります) - තාවකාලිකව ඉල්ලා ගන්නවා / ණයට ගන්නවා - To borrow
- ❖ おしえます (教えます) - උගන්වනවා - To teach
- ❖ ならいます (習います) - ඉගෙන ගන්නවා - To learn
- ❖ かけます (でんわ {電話} を) - ටෙලිෆෝන් කෝල් එකක් ගන්නවා - To telephone
- ❖ て (手) - අත - Hand
- ❖ はし - වොජ්ස්ටික් යුගල - Chopstick
- ❖ スプーン - හැන්ද - Spoon
- ❖ ナイフ - පිහිය - Knife
- ❖ フォーク - ගැරුප්පුව - Fork
- ❖ はさみ - කතුර - Scissor
- ❖ バンコン - පරිගණකය , කොම්පියුටරය - Personal Computer
- ❖ ケータイ - ජංගම දුරකථනය - Smart phone
- ❖ メール - ඊ මේල් - E mail
- ❖ ねんがじょう - අළුත් අවුරුදු සුභ පැතුම් පත - New year card
- ❖ パンチ - පන්වරය , හිල් විදින උපකරණ - Puncher
- ❖ ボッテープ - ස්ටේපලය - Stepler
- ❖ セロテープ - සෙලෝ ටේප් - Celo tape
- ❖ けしゴム (消しゴム) - මනකය - Eraser
- ❖ かみ (紙) - කඩදාසි - Papers
- ❖ はな (花) - මල - Flowers
- ❖ シャツ - කමිසය - Shirt
- ❖ プラセント - තෑග්ග - Present
- ❖ にもつ (荷物) - බැගේජය , යවන හෝ ගෙන යන බඩු - Goods
- ❖ おかね (お金) - මුදල් , සල්ලි - Money
- ❖ きっぷ (切符) - ප්‍රවේශ පත්‍රය , ටිකට්ටුව - Ticket
- ❖ クリスマス - නත්තල - Christmas
- ❖ ちち (父) - (තම) පියා - Father

- ❖ はは (母) - (තම) මව - Mother
- ❖ おとうさん (お父さん) - පියා (තමාගේ පියාට හෝ වෙන කෙනෙකුගේ පියාට කතා කරන විට යෙදේ .) - Some one's father(polite)
- ❖ おかあさん (お母さん) - මව (තමාගේ මවට හෝ වෙන කෙනෙකුගේ මවට කතා කරන විට යෙදේ.) - Some one's mother(polite)
- ❖ もう - දැනටම - Already
- ❖ まだ - තවම - Yet
- ❖ これから - මෙතැන්සිට - From now
- ❖ すてき ですね - ආකර්ෂණීයයි , ලස්සනයි නේ
Lovely,pretty,beautiful
- ❖ いらっしゃい - එන්න , එන්න (අමුත්තෙක් පිළිගැනීමට යොදන සමාවාර පදයකි.) - Welcome
- ❖ どうぞ お上(あ)がりください - එන්න , (ගෙදර ඇතුළට) - Please come inside
- ❖ 申し訳します - කරදර කරනවාට සමාවෙන් (ගෘහයකට හෝ කාර්යාලයකට ඇතුළු වන විට හෝ පිටත් වනවිට හෝ පිටත් වන විට පවසන සමාවාර පදයකි.)- Sorry for disturbing
- ❖ いかが ですか - ටිකක් කොහොමද? (යම් දෙයක් පිළිගන්වන විට යොදන විමසීමකි.) - How is something?
- ❖ いただきます - ස්තූතියි (කෑම බීම ගන්න පටන් ගන්න පෙර පවසන සමාවාර පදයකි.) - before the eating japanese people are thank to their meals.
- ❖ ごちそうさま [でした] - මා ඉතා රසවත් කෑම වේලක් භුක්ති වින්දෙමි .(කෑම බීම ගැනීමෙන් පසුව පවසන සමාවාර පදයකි .) - After the eating,again they thank to their meals